



නිකුත් කළේ

ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

දිනය

2020 නොවැම්බර් මස 26 දින

මුදල් ප්‍රතිපත්ති විවරණය: 2020 නොවැම්බර්

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වා ගනී

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය 2020 නොවැම්බර් 25 වැනි දින පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට තීරණය කළේය. දේශීය සහ ගෝලීය වශයෙන් වන සාර්ව ආර්ථික තත්වයන් සහ අපේක්ෂිත වර්ධනයන් මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් මණ්ඩලය මෙම තීරණයට එළඹිණි. වසරේ මේ දක්වා කාලය තුළ සමස්ත වෙළඳපොළ ණය අනුපාතිකවල අඩුවීම මුදල් මණ්ඩලය නිරීක්ෂණය කළ අතර, විශේෂයෙන් දේශීය මුදල් වෙළඳපොළේ ඉහළ මට්ටමක පවතින අතිරික්ත ද්‍රවශීලතාව සැලකිල්ලට ගනිමින් ඉල්ලුම මත පදනම් වූ උද්ධමන පීඩන නොමැති වාතාවරණයක ආර්ථික වර්ධනය ඉහළ නැංවීම සඳහා ණය අනුපාතිකයන්හි අඛණ්ඩ පහළ යෑමේ අවශ්‍යතාව අවධාරණය කළේය. ආර්ථික පුනර්ජීවනයට සහාය වීම සඳහා, වැටුප් ලබන සේවකයින් බලපත්‍රලාභී බැංකු වලින් ලබා ගනු ලබන දේපළ ඇපකර සහිත නිවාස ණය සඳහා උපරිම පොලී අනුපාතිකයක් හඳුන්වා දීමට මුදල් මණ්ඩලය තීරණය කළ අතර, නුදුරු අනාගතයේ දී ආර්ථිකයේ තෝරාගත් අංශ සඳහා ණය ලබා දීමේ ඉලක්ක හඳුන්වා දෙනු ඇත.

කොවිඩ්-19 දෙවන රැල්ල මගින් ගෝලීය වර්ධන අපේක්ෂා අස්ථාවර කර ඇති නමුත් කොවිඩ්-19 සඳහා සාර්ථක එන්නතක අපේක්ෂා ඉහළ යෑම එම වෙළඳපොළ අහිප්‍රායන් වැඩිදියුණු කිරීමට උපකාරී වී තිබේ

දුර්වල ආර්ථික ක්‍රියාකාරකම් මධ්‍යයේ ලොව පුරා මහ බැංකු සියල්ලම පාහේ අනුගමනය කරන ලද ලිහිල් මුදල් ප්‍රතිපත්ති අඛණ්ඩව ක්‍රියාත්මක විය. කොවිඩ්-19 දෙවන රැල්ල මගින් ඇති කරන ලද ගෝලීය අවිනිශ්චිතතා හේතුවෙන් ප්‍රමාණාත්මක ලිහිල් කිරීම් ඇතුළු සම්ප්‍රදායික නොවන ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග තවදුරටත් පුළුල් කිරීමට මහ බැංකු ක්‍රියාකර

ඇති අතර, ප්‍රමාණවත් රාජ්‍ය මූල්‍ය අවකාශ ඇති රජයන් ඔවුන්ගේ ආර්ථිකයන්ට අතිරේක උත්තේජන ලබාදීම අඛණ්ඩව සිදු කරන ලදී. කෙසේ නමුත්, කොවිඩ්-19 සඳහා වන එන්නත සම්බන්ධව මැනදී සිදු වූ ප්‍රගතිය ලොවපුරා අපේක්ෂාවන් වැඩිදියුණු කිරීමට ඉවහල් වී තිබේ.

කොවිඩ්-19 දෙවන රැල්ල හේතුවෙන් ඇතිවූ බාධාකාරී තත්ත්වයට පෙර 2020 තුන්වන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් ලෙස යථා තත්ත්වයට පත්වීමක් දක්නට ලදී

පවතින ආර්ථික දර්ශකයන්ට අනුව 2020 තුන්වන කාර්තුවේ දී ආර්ථික ක්‍රියාකාරකම් සැලකිය යුතු ලෙස යථා තත්ත්වයට පත්ව ඇති බව පෙනේ. මෙම වර්ධනය කෙරෙහි ඔක්තෝබර් මාසයේදී ආරම්භ වූ කොවිඩ්-19 දෙවන රැල්ල සැලකිය යුතු ලෙස අයහපත් බලපෑම් ඇති කළේය. කෙසේ වුවද තෝරාගත් ප්‍රදේශවල පමණක් සංචරණ සීමා පැනවීමත් එසේ පනවන ලද සීමාවන් බොහෝ ප්‍රදේශවලින් ඉවත් කිරීමත් හේතුවෙන් වසංගතය පාලනය කිරීම සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග මගින් ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි දැඩි බලපෑම් ඇති වනු ඇතැයි අපේක්ෂා නොකෙරේ. කෙටි කාලීන වර්ධන අපේක්ෂාවන් කෙරෙහි යම් බාධාවන් පැවතිය ද, දැනටමත් ක්‍රියාත්මක කර ඇති සානුබල ක්‍රියාමාර්ග සහ 2021 රජයේ අයවැයෙන් ප්‍රකාශයට පත් කරන ලද ආර්ථික වර්ධන හිතකාමී ප්‍රතිපත්ති යෝජනාවන් එලදායි ලෙස ක්‍රියාත්මක කිරීමේ සහායයෙන් 2021 වසරේදී ආර්ථිකය ශක්තිමත් ලෙස නැවත යථා තත්වයට පත්වී මැදි කාලීනව එම වර්ධනය පවත්වාගෙන යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අභියෝගාත්මක ගෝලීය වර්ධනයන් මධ්‍යයේ විදේශීය අංශය ස්ථාවරව පවතී

2020 ඔක්තෝබර් මාසයේදී, අඛණ්ඩව හයවන මාසයටත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළඳ ගිණුමේ හිඟය සැලකිය යුතු ලෙස අඩුවී ඇතිබව නාවකාලික දත්ත මගින් පෙනේ. විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ අඛණ්ඩව පස්වන මාසයටත් ඉහළ ගියේය. මෙම වර්ධනයන්, වසංගතය හේතුවෙන් සංචාරක අංශයේ අහිතකර තත්ත්වයන් මගින් ගෙවුම් ශේෂය මත ඇතිකරන බලපෑම බොහෝ දුරට අවම කර ඇත. 2021 අයවැය ඉදිරිපත් කිරීමට පෙර සමපේක්ෂන මත පදනම්ව විනිමය අනුපාතිකයේ යම් පීඩනයක් දක්නට ලැබුණ ද පසුව එය ස්ථාවර වී ඇත. වසරේ මේ දක්වා කාලය තුළදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය සියයට 2.0කින් අවප්‍රමාණය වී ඇත. 2020 ඔක්තෝබර්

මාසය අවසානය වන විට දළ නිල සංචිත ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 5.9 ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර එය මාස 4.2 ක ආනයන ආවරණය කිරීමට ප්‍රමාණවත් වේ. දේශීය නිෂ්පාදන ආර්ථිකය වැඩිදියුණු කිරීම, අපනයන වැඩි දියුණු කිරීම සහ විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා හඳුන්වාදී ඇති ක්‍රියාමාර්ග මෙන්ම දේශපාලන ස්ථාවරත්වය, ප්‍රතිපත්ති අනුකූලතාව සහ ගෝලීය ආර්ථිකයේ අපේක්ෂිත යථා තත්ත්වයට පත්වීම, ඉදිරි කාලය තුළ ශ්‍රී ලංකාවේ විදේශීය අංශය ශක්තිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙතෙක් අනුගමනය කර ඇති මුදල් ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ග වලට ප්‍රතිචාර දක්වමින් වෙළෙඳපොළ පොලී අනුපාතික අඛණ්ඩව අඩු විය

2020 වසර තුළ මෙතෙක් ක්‍රියාත්මක කර ඇති මුදල් ලිහිල් කිරීමේ පියවර ආර්ථිකයට සම්ප්‍රේෂණය වෙමින් පවතින බව වෙළෙඳපොළ පොලී අනුපාතික බොහොමයක ඇති වූ අඩු වීම මගින් පිළිබිඹු කෙරේ. වෙළෙඳපොළ තැන්පතු සහ ණය පොලී අනුපාතික සැලකිය යුතු ලෙස අඩු වූ අතර ඇතැම් පොලී අනුපාතික ඉතිහාසයේ මෙතෙක් පැවති අවම මට්ටම්වලට ළඟා වී ඇත. කෙසේ වෙතත්, මෑත කාලයේදී වෙළෙඳපොළ පොලී අනුපාතික අඩු වීමේ වේගය මන්දගාමී වී ඇත. ඉතිහාසයේ මෙතෙක් පැවති අවම මට්ටම්වල පවතින ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය මෙන්ම, දේශීය මුදල් වෙළෙඳපොළ තුළ සැලකිය යුතු අතිරික්ත ද්‍රවශීලතාවක් පැවතීම, දේශීය ආර්ථික ක්‍රියාකාරකම් යථා තත්ත්වයට පත් කිරීමට සහාය වෙමින් වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහත වැටීම සඳහා තවදුරටත් ඉඩ ප්‍රස්ථා සලසා දෙයි.

මුදල් හා ණය සැපයුමේ වර්ධනය අඛණ්ඩව සිදුවිය

මහ බැංකුව විසින් වසර තුළ මෙතෙක් අනුගමනය කරන ලද ප්‍රතිපත්ති ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගවල සහාය ඇතිව, 2020 ඔක්තෝබර් මාසයේදී පෞද්ගලික අංශයට ලබා දුන් ණය අඛණ්ඩව තුන් වන මාසයටත් ඉහළ ගියේය. මේ අතර, 2021 අයවැයෙන් රජය විසින් යෝජනා කරන ලද අඩු පොලී අනුපාතික යටතේ වූ ණය යෝජනා ක්‍රම ආර්ථිකයේ ණය අවශ්‍ය අංශ වෙත අරමුදල් යොමු කරවීමේ උත්සාහයන් සවිගන්වනු ඇතැයි අපේක්ෂා කෙරේ. කෙසේ වෙතත්, පෞද්ගලික අංශයට ණය ලබා දීම ඉහළ යෑම, කොවිඩ්-19 දෙවැනි රැල්ල පාලනය කිරීමේ වේගය සහ එමගින් දේශීය ආර්ථික ක්‍රියාකාරකම් කෙරෙහි වන බලපෑම මත රඳා පවතී. මේ අතර, බැංකු පද්ධතිය මගින් රාජ්‍ය අංශයට ලබා දුන් ණය අඛණ්ඩව වර්ධනය විය.

එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ දේශීය ණයෙහි සැලකිය යුතු වැඩිවීම, 2020 ඔක්තෝබර් මාසයේදී පුළුල් මුදල් සැපයුමේ (M_{2b}) වර්ධන වේගය ඉහළ යෑමට හේතු විය.

කෙටි කාලීනව උද්ධමනය අඩු මට්ටමක පවතිනු ඇති අතර මැදි කාලීනව ඇතිවිය හැකි උද්ධමන පීඩන සඳහා අවශ්‍ය විටෙකදී ක්‍රියාමාර්ග ගනු ඇත

ජාතික හා කොළඹ පාරිභෝගික මිල දර්ශකවල හැසිරීම මගින් පිළිබිඹු වන පරිදි උද්ධමනය 2020 ඔක්තෝබර් මාසයේදී අඩු විය. ඒ අනුව, මතුපිට උද්ධමනය අපේක්ෂිත සියයට 4-6 පරාසය තුළ පැවති අතර පහළ මට්ටමක පවතින යටිදැරි ඉල්ලුම් පීඩන පිළිබිඹු කරමින් මූලික උද්ධමනය අඩු මට්ටමක පැවතිණි. ඇතැම් ආහාර මිල ගණන් පහත වැටීමත් සමඟ කෙටි කාලීන උද්ධමනය අඩු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලිහිල් මුදල් හා රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති සහ ගෝලීය තෙල් මිල ගණන් සාමාන්‍යකරණය වීම හරහා අපේක්ෂිත සමස්ත ඉල්ලුමෙහි වැඩිවීම මගින් ඉදිරි වසර දෙක තුළදී උද්ධමනය ක්‍රමයෙන් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. දේශීය නිෂ්පාදන ක්‍රියාකාරකම් දිරිගැන්වීම සඳහා අනුගමනය කරන ලද ප්‍රතිපත්තිවල සැපයුම් අංශයේ යහපත් බලපෑම් මගින්, මෙම ඉල්ලුම් අංශයේ බලපෑම් යම්තාක් දුරකට සමනයවනු ඇත. එමනිසා, මතුපිට උද්ධමනය මැදි කාලීනව අපේක්ෂිත පරාසය තුළ පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගෙන යමින් තෝරාගත් අංශ සඳහා ණය ලබා දීමේ ඉලක්ක හඳුන්වා දීමට අපේක්ෂා කරන අතර දේපළ ඇපකර සහිත නිවාස ණය සඳහා උපරිම පොලී අනුපාතික පනවනු ලැබේ

ඉහත දක්වා ඇති වර්තමාන හා අපේක්ෂිත සාර්ව ආර්ථික වර්ධනයන් සැලකිල්ලට ගනිමින්, මුදල් මණ්ඩලයේ 2020 නොවැම්බර් 25 වැනි දින පැවති රැස්වීමේදී, දැනට පවත්නා අතිරික්ත ද්‍රවශීලතා තත්ත්ව ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කිරීමකින් තොරව වෙළඳපොළ ණය අනුපාතික තවදුරටත් අඩු වීම සඳහා ප්‍රමාණවත් අවකාශයක් ලබා දෙන බව මුදල් මණ්ඩලයේ අදහස විය. ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR), පිළිවෙළින්, සියයට 4.50 සහ සියයට 5.50 ලෙස දැනට පවතින මට්ටමේ පවත්වාගෙන යෑමට මුදල් මණ්ඩලය තීරණය කළේය. තවද, 2021 අයවැයෙන් රජය විසින් යෝජනා කරන ලද සහන ණය යෝජනා

ක්‍රමවලට අනුපූරකව, වැටුප් ලබන සේවකයින් බලපත්‍රලාභී බැංකු වලින් ලබා ගන්නා දේපළ ඇපකර සහිත නිවාස ණය සඳහා උපරිම පොලී අනුපාතිකයක් හඳුන්වා දීමට මුදල් මණ්ඩලය තීරණය කළේය. ඒ අනුව, එවැනි ණය සඳහා බලපත්‍රලාභී බැංකුවලට අවම වශයෙන් ණය කාල සීමාවේ පළමු වසර පහ සඳහා අය කළ හැක්කේ වසරකට සියයට 7ක පොලී අනුපාතිකයක් පමණි. ඉතිරි ණය කාල සීමාව සඳහා මාසික බර්ත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකයට (AWPR) වඩා සියයට 1ක ආන්තිකයක් සහිත පොලී අනුපාතිකයකින් අය කළ යුතු වේ. මේ සඳහා උපදෙස් ළඟදීම බලපත්‍රලාභී බැංකුවලට නිකුත් කෙරේ. අඩු වී ඇති අරමුදල් පිරිවැයෙහි ප්‍රතිලාභ නව සහ පවත්නා ණය පහසුකම් සඳහා කඩිනමින් ඔවුන්ගේ ණය ලබාගන්නන් හට ලබා දෙන ලෙස ප්‍රධාන වශයෙන් බලපත්‍රලාභී වාණිජ බැංකු (LCBs) ඇතුළු සියලුම මූල්‍ය ආයතනවලින් මුදල් මණ්ඩලය දැඩිව ඉල්ලා සිටී. ඉහළ වර්ධනයක් සහ ඉපයීමේ හැකියාවක් ඇති ආර්ථික අංශ ප්‍රවර්ධනය කිරීමේ අවශ්‍යතාවය ද මුදල් මණ්ඩලය විසින් හඳුනාගෙන ඇති අතර, මේ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිපත්තිවලට අනුකූලව තෝරාගත් අංශ සඳහා ණය දීමේ ඉලක්ක හඳුන්වා දීමට තීරණය කරන ලදී.

මහ බැංකුව විසින් දේශීය හා ගෝලීය සාර්ව ආර්ථික සහ මූල්‍ය වෙළඳපොළ වර්ධනයන් අඛණ්ඩව නිරීක්ෂණය කරනු ඇති අතර නමැයිලී උද්ධමන ඉලක්කකරණ රාමුව යටතේ ඉලක්කගත සියයට 4-6 අතර පරාසයක උද්ධමනය පවත්වා ගනිමින් ආර්ථිකය කඩිනමින් ඉහළ වර්ධන මාවතකට යොමු වන බව සහතික කිරීම සඳහා තවදුරටත් පියවර නිසි පරිදි ගනු ඇත.

මුදල් ප්‍රතිපත්ති තීරණය : ප්‍රතිපත්ති පොලී අනුපාතික සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නොවෙනස්ව පවතී

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR)	සියයට 4.50
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR)	සියයට 5.50
බැංකු අනුපාතිකය	සියයට 8.50
ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය (SRR)	සියයට 2.00

තොරතුරු සටහන:

මුදල් ප්‍රතිපත්ති විවරණ මාධ්‍ය හමුව 2020 නොවැම්බර් 26 වන දින පෙ.ව. 11.00 ට zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන අතර එය යු ටියුබ් සහ ෆේස්බුක් ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

මීළඟ මුදල් ප්‍රතිපත්ති නිවේදනය 2021 ජනවාරි මස 21 වැනි දින නිකුත් කිරීමට නියමිතය.

ඇමුණුම 1

දත්ත ඇමුණුම

සංඛ්‍යා සටහන 01: උද්ධමනය

මාසය		මාර්-20	අප්‍රේ- 20	මැයි- 20	ජූනි- 20	ජූලි-20	අගෝ- 20	සැප්- 20	ඔක්- 20
මතුපිට උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	5.4	5.2	4.0	3.9	4.2	4.1	4.0	4.0
	ජා.පා.මි.ද. (2013=100)	7.0	5.9	5.2	6.3	6.1	6.2	6.4	5.5
මූලික උද්ධමනය (වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස)	කො.පා.මි.ද. (2013=100)	2.9	3.1	2.9	3.1	3.2	3.2	2.9	3.0
	ජා.පා.මි.ද. (2013=100)	3.2	3.2	3.7	4.4	4.5	4.6	4.8	4.5

මූලාශ්‍රය: ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව

සංඛ්‍යා සටහන 02: මුදල් අංශයේ ප්‍රවණතා (තාවකාලික)

දර්ශකය	ප්‍රමාණය (රුපියල් බිලියන)					වාර්ෂික ලක්ෂ්‍යමය % වෙනස				
	ජූනි-20	ජූලි-20	අගෝ-20	සැප්-20	ඔක්-20	ජූනි-20	ජූලි-20	අගෝ-20	සැප්-20	ඔක්-20
සංචිත මුදල්	869	879	880	891	928	-0.6	-1.1	-3.7	-2.5	2.2
පුළුල් මුදල් සැපයුම (M _{2b})	8,365	8,507	8,692	8,870	9,017	14.0	15.7	17.5	19.2	20.9
ශුද්ධ විදේශීය වත්කම්	24	-2	32	-66	-247	-78.1	-101.6	-71.6	-151.9	-313.7
ශුද්ධ දේශීය වත්කම්	8,341	8,509	8,660	8,936	9,264	15.4	17.5	18.9	22.1	26.2
රජය වෙත ලබා දුන් ශුද්ධ ණය	3,562	3,734	3,781	3,980	4,261	33.5	38.1	37.4	45.7	56.2
රාජ්‍ය සංස්ථා සඳහා ලබා දුන් ණය	951	983	1,023	1,018	1,003	30.3	34.7	37.0	34.8	27.1
පෞද්ගලික අංශය වෙත ලබා දුන් ණය	5,834	5,830	5,909	5,996	6,055	4.3	4.2	5.2	5.8	6.4
පුළුල් මුදල් සැපයුම (M ₄)	10,262	10,432	10,638	10,860	11,049	13.4	14.9	16.5	17.9	19.5

මූලාශ්‍රය : ශ්‍රී ලංකා මහ බැංකුව

සංඛ්‍යා සටහන 03: පොලී අනුපාතික

පොලී අනුපාතික (%)	2020 මැයි අවසානයට	2020 ජූනි අවසානයට	2020 ජූලි අවසානයට	2020 අගෝ අවසානයට	2020 සැප් අවසානයට	2020 ඔක් අවසානයට	2020 නොවැ 25 දිනට
ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික							
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය	5.50	5.50	4.50	4.50	4.50	4.50	4.50
නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය	6.50	6.50	5.50	5.50	5.50	5.50	5.50
බර්ත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය (AWCMR)	5.84	5.52	4.53	4.53	4.53	4.53	4.55
භාණ්ඩාගාර බිල්පත් ඵලදා අනුපාතික (ප්‍රාථමික වෙළඳපොළ)							
දින 91	6.69	5.50	4.59	4.56	4.51	4.57	4.64
දින 182	6.82	5.53	4.68	4.68	4.64	4.69	4.76
දින 364	6.93	5.66	4.86	4.89	4.89	4.96	5.00
ණය අනුපාතික							
බර්ත සාමාන්‍ය ප්‍රමුඛ ණය අනුපාතිකය (AWPR) (සතියතා)	9.16	8.48	7.47	6.66	6.19	5.85	5.95 (අ)
බර්ත සාමාන්‍ය ණය අනුපාතිකය (AWLR)	12.96	12.64	12.29	11.84	11.21	10.82	-
බර්ත සාමාන්‍ය නව ණය අනුපාතිකය (AWNLR)	11.68	11.18	9.85	9.12	8.82	8.73	-
තැන්පතු අනුපාතික							
බර්ත සාමාන්‍ය තැන්පතු අනුපාතිකය (AWDR)	7.57	7.38	7.16	6.74	6.44	6.23	6.01
බර්ත සාමාන්‍ය ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWFDR)	9.26	9.00	8.69	8.26	7.90	7.59	7.37
බර්ත සාමාන්‍ය නව තැන්පතු අනුපාතිකය (AWNDR)	7.83	7.20	5.78	5.49	5.31	5.10	-
බර්ත සාමාන්‍ය නව ස්ථාවර තැන්පතු අනුපාතිකය (AWNDFDR)	7.96	7.37	5.96	5.66	5.46	5.25	-

(අ) 2020 වසරේ නොවැම්බර් මස 20 වන දිනෙන් අවසන් වන සතිය සඳහා

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව